



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් දෙපාර්තමේන්තුව
ஆரம்ப கைத்தொழில் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு
MINISTRY OF PRIMARY INDUSTRIES AND SOCIAL EMPOWERMENT

මගේ අංකයDSD/HO/04/ER/Circular/2019
எனது இல
My No

ඔබේ අංකය
உமது இல
Your No

දිනය2019.05.23
திகதி
Date

සමෘද්ධි චක්‍රලේඛ අංක - 2019/05

සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් / දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්,
සියළුම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්,

“සමෘද්ධි ධනාභිමාන” වැඩසටහන

ආදායම් උත්පාදන ව්‍යාපෘති 50,000ක් හඳුන්වා දීම මගින් සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන්
ආර්ථිකව සවිබල ගැන්වීම.

1. හැඳින්වීම:

දිළිඳු බව තුරන් කිරීමේ සහ සමාජ සාධාරණත්වය සහතික කිරීමේ ජාතික ප්‍රතිපත්තිය බලාත්මක කරමින්
පිහිටුවන ලද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2019 වර්ෂයේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීම
තුළින් දිවයිනේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම උදෙසා “සමෘද්ධි ධනාභිමාන” වැඩසටහන
දියත් කරන බව ඔබ වෙත දන්වා සිටිමි.

මෙම වැඩසටහන හරහා සමෘද්ධි ප්‍රතිලාභීන් යම් කිසි නිශ්චිත කාලසීමාවක් තුළ සවිබල ගැන්වීමත් අඩු
ආදායම්ලාභීන් සමෘද්ධි සහනාධාරය අපේක්ෂා නොකරන ආකාරයට ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමත් මෙහි
මූලික අරමුණ වන අතර ඒ සඳහා නිශ්චිත ව්‍යාපෘතියක් හඳුන්වා දී එයට අවශ්‍ය මූල්‍ය පහසුකම් සහන පොළියක්
මත සැපයීම මෙම වැඩසටහනේ ක්‍රමවේදය වේ.

එමෙන්ම සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ කාර්යයේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
පහසුකාරකයෙකු හා සේවා සපයන්නෙකු වශයෙන් කටයුතු කරන අතර ඒ සඳහා අවශ්‍ය පුහුණුව ඔවුන් වෙත
ලබාදීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වේ.

2. පරමාර්ථ :

- සමෘද්ධි සහනාධාරලාභීන් සහ අඩු ආදායම්ලාභීන් ජීවනෝපාය විශේෂිත ව්‍යාපෘති 50,000 ක් හරහා
ආර්ථික වශයෙන් සවිබලගන්නවා මාසික ආදායම රු. 30,000/- දක්වා ඉහළ නැංවීම.
- වසර 03 ක් ඇතුළත ජාතික ආදායමට රුපියල් බිලියන 180 ක වටිනාකමක් එකතු කිරීම.
- ඉලක්කගත ප්‍රජාව ස්ව ශක්තියෙන් නගා සිටුවා, යැපුම් මානසිකත්වයෙන් මුදවා ගැනීම.

1වන අදියර, 4 වන මහල, සෙත්තිරිපාය, බත්තරමුල්ල. /1st Step, 4 th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල් பணிப்பாளர் தலைமையதிபதி Director General 011-2871672/2872202 Fax - 011-2889002 E-mail- dg@samurdhi.gov.lk	අධ්‍යක්ෂ (පාලන හා ආයතන) பணிப்பாளர் (நிர்வாகம்/தாபனம்) Director (Admin & Establishment) 011-2873799 011-2873996 diradmin@samurdhi.gov.lk Hot Line :0112-889007	ප්‍රධාන ගණකාධිකාරී பிரதான கணக்காளர் Chief Accountant 011-2869742 011-2869742 finance@samurdhi.gov.lk	අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය) பணிப்பாளர் (குறு நிதி) Director (Micro Finance) 011-2889003 011-2887469 Hot Line:0112-885582	කාර්යාලය அலுவலகம் Office 0112872202 Hot Line: 011- 28877
---	---	---	--	--

3. අරමුණු

1. අනාගත ව්‍යාපාරික සැලසුම් ඇති සමෘද්ධි / අඩු ආදායම්ලාභී ව්‍යාසායකයින්ගේ මූල්‍ය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම.
2. අගයදාමය (Value Chain) ක්‍රියාවලිය හරහා ප්‍රථමික නිෂ්පාදන සඳහා ඉහළ වටිනාකමක් ලබා ගැනීමට ව්‍යවසායකයන් දිරි ගැන්වීම.
3. ඉහළ විභවතාවයක් සහිත, තිරසාර හා ඵලදායී ව්‍යාපෘති ප්‍රවර්ධනය.
4. රැකියා උත්පාදනය සඳහා පහසුකම් ඇති කිරීම.
5. නාගරික හා ග්‍රාමීය ආදායම් අසමතුලිතතාවය අඩු කිරීමත්, දිළිඳුකම අවම කිරීමේ ක්‍රමෝපායක් ලෙස, ආයෝජනයන් පුළුල් කිරීමට පරිසරයක් සකස් කිරීම.
6. ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වෙළෙඳපල පුළුල් කර අපනයන අභිමුඛ / ආනයන ආදේශන භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් ලෙස පත්වීමේ ඉඩ ප්‍රස්ථා ඇති කරලීම.

4. ක්‍රියාකාරකම්

1. කෘෂිකර්මාන්ත සහ එහි අගයදාමය තුළ ඇති ව්‍යාපෘති ප්‍රතිලාභීන් 120,000 ක් හඳුන්වාදීම - ඇමුණුම 01
2. සත්වපාලනය සහ එහි අගයදාමය තුළ ඇති ව්‍යාපෘති ප්‍රතිලාභීන් 60,000 ක් හඳුන්වාදීම - ඇමුණුම 02
3. ධීවර සහ එහි අගයදාමය තුළ ඇති ව්‍යාපෘති ප්‍රතිලාභීන් 35,000 ක් හඳුන්වාදීම. - ඇමුණුම 03
4. කර්මාන්ත අභිමුඛ ව්‍යාපෘති ප්‍රතිලාභීන් 50,000 ක් හඳුන්වාදීම. - ඇමුණුම 04
5. වෘත්තීය පුහුණු සහ නව නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත ව්‍යාපෘති ප්‍රතිලාභීන් 25,000 ක් හඳුන්වාදීම. - ඇමුණුම 05
6. අපනයන අභිමුඛ ව්‍යාපෘති ප්‍රතිලාභීන් 105,000 ක් හඳුන්වාදීම - ඇමුණුම 06
7. ආනයන ආදේශන ව්‍යාපෘති ප්‍රතිලාභීන් 75,000 සඳහා හඳුන්වාදීම - ඇමුණුම 07
8. අලෙවි සහ වෙනත් සේවා ව්‍යාපෘති ප්‍රතිලාභීන් 25,000 ක් හඳුන්වාදීම. - ඇමුණුම 08

ඇමුණුම 1-8 දක්වා පෙන්වා දී ඇති පරිදි ව්‍යාපෘති මේ වන විටත් හඳුනාගෙන ඇති අතර එම ව්‍යාපෘති අතරින් වඩා විභවතාවයක් ඇති ව්‍යාපෘති හඳුනාගෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වේ.

එහිදී අදාළ එක් වර්ගයක ව්‍යාපෘතියක් සඳහා අවම වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ අවට පිහිටි වසම් වලින් (බැංකු කලාපයක) ප්‍රතිලාභීන් 10 දෙනෙකුගෙන් (පොකුරු ගම්මානයක්) සමන්විත විය යුතු අතර එම ප්‍රතිලාභීන් එක්වී සමීතියක් පිහිටුවා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු වේ. මෙසේ සංවිධානගත වීමෙන් බලා පොරොත්තු වන්නේ වෙළෙඳ පල, අමුද්‍රව්‍ය, තාක්ෂණය ලබා ගැනීම ආදී කටයුතු පහසුවෙන් කළ හැකිවීමයි.

5. ඉලක්ක කණ්ඩායම

කෘෂිකර්මාන්ත, සත්ත්ව පාලන, ධීවර, කර්මාන්ත, වෘත්තීය පුහුණු සහ නව නිෂ්පාදන අපනයන අභිමුඛ, ආනයන ආදේශන සහ වෙනත් සේවා යන අංශ යටතේ වඩා විභවතාවයක් (වෙළඳපල හා මිල) ඇති ආර්ථික කටයුත්තක නියැලී සිටින හෝ නියැලීමට අපේක්ෂිත, එම කටයුත්ත සඳහා දැඩි උනන්දුවක් දක්වන, සමෘද්ධි සහනාධාරලාභියකු හෝ අඩුආදායම්ලාභීන්වේ.

6. ක්‍රියාත්මක ක්‍රමවේදය:

මෙය වර්ෂ 03 කින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වේ. 2019 වර්ෂයේදී අවම වශයෙන් ප්‍රතිලාභීන් 200,000 ක් සඳහා ද 2020 වර්ෂයේදී ප්‍රතිලාභීන් 200,000 ක් සඳහා ද 2021 වර්ෂයේදී ප්‍රතිලාභීන් 100,000 ක් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජිත වේ.

දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් විසින් ලබා දෙන ලද ව්‍යාපෘති වාර්තා ද පදනම් කරගනිමින් කෘෂිකර්මාන්ත, සත්ත්ව පාලන, ධීවර, වෘත්තීය පුහුණු සහ නව නිෂ්පාදන, අපනයන අභිමුඛ, ආනයන ආදේශන සහ වෙනත් සේවා යන අංශ යටතේ ව්‍යාපෘති වාර්තා ආදර්ශ මේ වන විට සකස් කරනු ලැබ ඇත. එම ආදර්ශයේ අවම වශයෙන් මසකට රු. 30,000 ක් උපයා ගැනීම සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රග්ධනය අවශ්‍ය ප්‍රමාණයන් හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික උපදෙස් අඩංගුවේ.

එහිදී ප්‍රතිලාභීන්ට වඩාත් කැමති සහ ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘතිය හෝ දැනට ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය ක්‍රමාණුකූලව වැඩි දියුණු කර ගැනීම සඳහා ආදර්ශයක් තෝරා ගත හැකි වේ. නමුත් මොඩලයේ සඳහන් උපදෙස් වල යම් ගැටළුවක් වේනම් ඒ පිළිබඳව ආර්ථික සවිබලගැන්වීම් හා ග්‍රාම සංවර්ධන අංශයේ දුරකතන අංක 011 2873801 හරහා කථා කර උපදෙස් ලබා ගත හැක.

එමෙන්ම සෑම ප්‍රතිලාභියකුගේම යෝජිත ව්‍යාපෘති ස්ථානය පෞද්ගලිකවම ව්‍යාපෘති කළමනාකරු විසින් නිරීක්ෂණය කළ යුතු අතර ප්‍රතිලාභියාට අවශ්‍ය සහාය සහ සත්‍යතාවය පිළිබඳව පෞද්ගලිකවම සැඟිමකට පත්විය යුතුය. එසේ තමාට පෞද්ගලිකවම එම ව්‍යාපෘතිය පිළිබඳව දැනුමක් නොමැති අවස්ථාවක අදාළ රේඛීය ආයතනයෙන් අවශ්‍ය සහාය සහ නිර්දේශ ලබාගත යුතුය.

7. ණය පහසුකම් සැපයීම

ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් අදාළ සමෘද්ධි බැංකුව මගින් ලබාදීමට අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුළු පිරිවැයෙන් (භූමියට හැර) සමෘද්ධි ප්‍රතිලාභියාට දැරිය හැකි මුදල නිශ්චිතවම හඳුනාගෙන අවශ්‍ය ඉතිරි මුදල උපරිමය රුපියල් ලක්ෂ 500,000 ක් දක්වා 8% ක පොළියක් (සමතලා ක්‍රමයට) (සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක 2019/04 ට අනුව) ණයක් ලෙස ලබා දීමට යෝජිත වේ.

එම මුදල ඉක්මවා මුදල් අවශ්‍ය වේ නම් එම මුදල සාමාන්‍ය බැංකු පොලිය යටතේ සමෘද්ධි බැංකු මගින් ණයක් වශයෙන් ලබා දීමට යෝජිත වේ. මෙම ව්‍යාපෘති වෙනත් රේඛීය අමාත්‍යාංශයක් මගින් හෝ ව්‍යාපෘතියක් මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වේ නම් හා මූල්‍ය ප්‍රදානයන් ලබා දේ නම් අවශ්‍ය අනෙක් ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සඳහා ඉහත ණය යෝජනා ක්‍රමයට අනුව සමෘද්ධි බැංකුව ණය මුදල ලබා දීමට හැකි වේ.

මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රතිලාභියා ස්වේච්ඡාවෙන් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය දැනුමින් කිරීම සහ පෙළඹවීම පහසුකාරක විසින් සිදු කළ යුතු වේ.

අඩු ආදායම් ලාභියකු සඳහා මෙම ණය මුදල ලබාදීමේදී, එම ප්‍රතිලාභියා ඉදිරියේදී සමෘද්ධි ආධාර අයදුම් නොකරන තත්ත්වයට ස්වේච්ඡාවෙන් පෙළඹීමට අවශ්‍ය පහසුකරණය සහ දිරිමත් කිරීම පහසුකාරක විසින් කළ යුතු වේ.

රුපියල් 500,000 දක්වා වූ ණය අයදුම්පත් අදාළ බැංකු ශාඛාව මගින් ඇගයීමට ලක්කරණය ලබා දිය යුතු අතර සාමාන්‍ය බැංකු පොලිය යටතේ රු. 500,000 ක් ඉක්මවූ ණය අයදුම් පත්‍ර දිස්ත්‍රික් ඇගයීම් කමිටුවට ඉදිරිපත් කළ යුතු වේ. දිස්ත්‍රික් අධ්‍යක්ෂ කාර්යාලයෙන් ඇගයුම් කමිටුවක් පිහිටුවා ණය අයදුම් පත ඇගයීමට ලක් කර අනුමැතිය ලබා දිය යුතුය.

දිස්ත්‍රික් ඇගයුම් කමිටුවට අදාළ ව්‍යාපෘති කළමණාකරු ඇතුළත්ව විය යුතු අතර එම කමිටුව මගින් අදාළ ණය අයදුම් පත්‍රය පිළිබඳව ඇගයුමට ලක්කර ණය ලබා දීම සඳහා සුදුසු බව හා අයදුම් පත්‍රයේ අඩුපාඩු ඇත්නම් එය නිවැරදිකර ඒ සඳහා අවශ්‍ය නිර්දේශයන් හා අයදුම් පත්‍රය ණය ලබා දීමට සුදුසු බවට නිර්දේශයන් ලබා දිය යුතුය.

මෙම ණය මුදල ව්‍යාපෘතියේ ස්වරූපය අනුව කොටස් 03 ක උපරිමයකට යටත්ව ලබා දීමට යෝජිත වේ.

08. කාලය:

අවුරුදු 03 කින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර අවසන් කිරීමට යෝජිත වේ.

09. පසු විපරම, ඇගයුම් සහ මෙහෙයවීම:

ව්‍යාපෘතිය හඳුනා ගැනීමේ සිට ව්‍යාපෘතිය අවසන් වන තෙක් සියළුම කටයුතු අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි. එහිදී ව්‍යාපෘති අදහස අදාළ ප්‍රතිලාභියා විසින් ග්‍රහණය කර එකඟතාවය පල කිරීමෙන් අනතුරුව ප්‍රතිලාභියාට අවශ්‍ය සේවාව වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් ලබා දිය යුතුය.

එසේ අවශ්‍ය සේවාව ලබා දීම සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීට නොහැකි අවස්ථාවක ව්‍යාපෘති කළමණාකරුගේ සේවාව ලබාගත හැකි අතර, ව්‍යාපෘති කළමණාකරුට නොහැකි අවස්ථාවකදී වෙනත් රේඛීය ආයතනයකින් ලබා ගත හැක.

එමෙන්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ගිණුම් තබා ගැනීම සහ පොත් පත් තබා ගැනීම පිළිබඳව අවශ්‍ය දැනුම සහ ප්‍රතිලාභියා ව්‍යවසායයකු ලෙස සිතිමට අවශ්‍ය ආකල්පමය වෙනසක් ඇති කිරීමේ වගකීමද ව්‍යාපෘති කළමණාකරු වෙත පැවරේ.

අ.ක.ස හා අදාල මහාසංගම් කළමණාකාර අධ්‍යක්ෂ/ සමාදේශි ව්‍යාපෘති /ප්‍රජා මූල බැංකු කළමණාකරු සහ සමාදේශි සංවර්ධන නිලධාරී දැනුවත් කිරීම සඳහා